



අංකය } 5801
 අංකය }
 No. } + *

දිස්ත්‍රික්කය / District: කෑගල්ල / Kaggalle
 විවිධ කොටස / Division: මහලක්ෂ්මි / Mahalaxmi

අංකය / No.	පුරුෂ පාර්ශ්වයාගේ විස්තර / Male Party	ස්ත්‍රී පාර්ශ්වයාගේ විස්තර / Female Party
1. පාර්ශ්වයන්ගේ සම්පූර්ණ නම් / Names (in full) of Parties	කේතන මදුසුන්කර මහතා Kethan Madusankara Mahara	කෝකිලා මදුසුන්කර මහත්මිය Kokila Madusankara Mahatma
2. වයස (වසරකට වශයෙන්) / Age (in years)	22 වසරකට වැඩි / 22 years and over	22 වසරකට වැඩි / 22 years and over
3. සාමාන්‍ය තත්වය / Civil Condition	අවිවාහිත / Unmarried	අවිවාහිත / Unmarried
4. පෞරුෂයාගේ පෞරුෂයාගේ ප්‍රවෘත්තිය සහ ස්ථරය / Rank or Profession and Race	සේවා නියෝජිත / සිංහල / Service / Sinhala	සිංහල / Sinhala
5. ස්ථිර ස්ථානය / Residence	මහලක්ෂ්මි / Mahalaxmi	මහලක්ෂ්මි / Mahalaxmi
6. පියාගේ සම්පූර්ණ නම / Father's Name (in full)	කේතන මදුසුන්කර මහතා Kethan Madusankara Mahara	කෝකිලා මදුසුන්කර මහත්මිය Kokila Madusankara Mahatma
7. පියාගේ පෞරුෂයාගේ ප්‍රවෘත්තිය සහ ස්ථරය / Rank or Profession of Father	නිවසන / Residing	නිවසන / Residing
8. විවාහ සහතිකයක් නිකුත් කළ විවාහ නිලධාරියාගේ නම සහ විවිධ කොටස / Name and Division of Registrar who issued Certificate	අම්. එම්. ජයරත්න / මහලක්ෂ්මි / M. M. Jayarathna / Mahalaxmi	
9. විවාහ සම්පූර්ණ කළ ස්ථානය / Place of Solemnization of Marriage	මහලක්ෂ්මි, කෑගල්ල / Mahalaxmi, Kaggalle	

වසර 20 වැනි දින මහලක්ෂ්මි විවිධ කොටසේ මා මා මා විසින් (හෝ මාගේ ප්‍රතිනිරූපකයා විසින්) විවාහ සම්පූර්ණ කළේය.
 Solemnized by me (or in my presence) this _____ day of _____, 20____.

මෙහි විවාහ සම්පූර්ණ කළේ මා මා මා විසින් (හෝ මාගේ ප්‍රතිනිරූපකයා විසින්) විවාහ සම්පූර්ණ කළේය.
 This Marriage was solemnized between us in the presence of _____
 Registrar (or) Minister (as the case may be).

1. සාක්ෂිකරුවන්ගේ අත්සන / Signature of Witness
 2. සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම, පෞරුෂයාගේ ප්‍රවෘත්තිය සහ ස්ථරය සහ ස්ථිර ස්ථානය / Name in full, Rank or Profession and Residence of Witness

මා මා මා විසින් (හෝ මාගේ ප්‍රතිනිරූපකයා විසින්) විවාහ සම්පූර්ණ කළේය.
 Signed before me.
 *මෙහි විවාහ සම්පූර්ණ කළේ විවාහ ලියාපදිංචි කිරීමේ ආරක්‍ෂිත නියෝග (112 වැනි පරිච්ඡේදය) 34 වැනි වගන්තිය යටතේ මා විසින් සහ මා මා මා විසින් (හෝ මාගේ ප්‍රතිනිරූපකයා විසින්) විවාහ සම්පූර්ණ කළේය.
 *I certify that the above is a true copy of the Statement No. _____ furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) _____ Minister.

දිස්ත්‍රික් ලේඛන පොතේ ඇතුළත් කළ දිනය / Date of entry in District Registrar's Register
 දිස්ත්‍රික් ලේඛන නිලධාරියාගේ අත්සන / District Registrar's Signature
 *දෙපාර්තමේන්තුවේ පමණක් පිරවිය යුතුය. / *To be filled up only when entering a Marriage Solemnized by a Minister.

කැනැදි ලේඛනයේ අංකය 17/26 ආදේශීය ලේඛන
 කාර්යාලයේ පැත්තක් කර ඇති අයදුම්/විවාහ/මරණ
 ලේඛනයන්හි පරිලෝකන හා කරන ලද පිරිසිදු කිරීම
 සහතික කරමි.

ආදේශීය ලේඛන කාර්යාලය
 කැනැදි

17/2/26

පරිලෝකන අංකය 2
 පරිලෝකන අංකය
 පරිලෝකන අංකය
 ආදේශීය ලේඛන කාර්යාලය
 කැනැදි

A 33661
 17/2/26